

ශ්‍රී ලංකා ජනරජය  
REPUBLIC OF SRI LANKA

"ඩී" ආකෘති පත්‍රය  
Form "B"

68 වැනි රෙගලාසිය/Regulation 68

පැමිණීමේ විසා ඉල්ලුම්පත්‍රය  
APPLICATION FOR A VISIT VISA

තමන් බලපත්‍රය අංකය Passport No. } .....	අවබඳ වන දිනය Date of Expiry } .....
නිකුත් කළ දිනය Date of Issue } .....	නිකුත් කළ දරානය Place of Issue } .....
කළුත් තමන් බලපත්‍ර ලබා තිබුණු නම් රෝගයක් විසින් Details of previous Passports held, if any } .....	
1. සම්පූර්ණ නම Name in Full } .....	(පෙළපත් නම මූලින්, පැහැදිලි අකුරුද් / Surname first in block letters)
පියාගේ නම Name of Father } .....	
2. ජාතිය Nationality } .....	
දැකියාවය ලබා තිබේ නම්, දැකියාවය ලබාගත් දින, යට්තානය හා කළුත් ජාතිය If nationalized, date and place of nationalization and former nationality } .....	
3. (a) උරන දිනය (a) Date of Birth } .....	
(ආ) උරන දරානය (b) Place of Birth } .....	
4. අවධානක ද. ජිවාහක ද. වැන්දු ද. දික්කතාද ද යන වග Civil Status (Single, Married, Widower, Widow or Divorcee ) .....	
5. ටිව්‍යක නම, තීර්දාල් / ජාවාලියාගේ වායස්ථානය හා සම්පූර්ණ පිවිතය If married, where spouse is resident and full Postal Address } .....	
6. තුළුම්කරුයේ උය Applicant's height } අඩි..... ගෙද..... / අයි. .... feet ..... inches / ..... C.M.	
7. භාෂාගැනීමේ පෙනෙන ගෝ සියලුව දැක්වන Any Identification Marks or Peculiarities } .....	
8. තුළුම්කරුයේ පිවිතය Applicant's address } .....	
(ආ) සංඛ්‍යාව (a) Profession } .....	
(ආ) ශ්‍රී ලංකාවේ භැවිත සිටියදී (b) During staying in Sri Lanka } .....	
9. එකත්වීම හෝ රුප්‍යවර්ධන Profession or Occupation } .....	
10. නොවන ගෝරකායක සිටි නම, මුද්‍රා නම හා පිවිතය Name and Address of employer, if any } .....	
11. ව්‍යාපාරයක යොදා සිටි නම, ව්‍යාපාරය සිටිවී යට්තානය If in business where business is } .....	

(ආඩ්. මෙයි)

12. ශ්‍රීලංකාව පැමුණ කිවේ? අයි නම්, තියරින පදිංචි මී ඇත වා සහ ගැඹුර තිය දිනය  
Whether previously in Sri Lanka? If so, last place of residence and date of leaving

**ବ୍ୟେଚିର ଲୋକେନ୍ତା କିମ୍ବା ରିଯା ଅନୁଷ୍ଠାନ ହେଉଥିବା କିମ୍ବା ରିସେନ୍ସର -**  
**Particulars of Visa or Residence Permit last obtained –**

(d) තියාවත් කළ, නිකුත් කළ දිනයන්, වලංගු කාලීමෙන් ප්‍රධාන කරන්න  
 (a). If Visa, give date of issue and period of validity

(ଫା) ବୀବ ବେଳପ୍ରକାଶ କାରୀ, ଶ୍ରୀମଦ୍ କଲ ଦିଲ୍ଲୀ, ଲିଲାଧ କାଲଟିକାର, ବିଲପ୍ତ ଏଣ୍ଡର କାନ୍ଦିଷ୍ଠ ମିଶନ୍ ମିଶନ୍ରିଟର ଅନୁଯାୟୀ ଆବଶ୍ୟକ ହାତିଥିଲା

(b) If Residence Permit, give date of issue, period of validity, permit No. and purpose of issue.

13. ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීම යෝ ශ්‍රී ලංකාවේ දදි කිරීම දැනු කිරීම යෝ, මේ සඳහා ප්‍රතික්‍රියා කර සිංහ ද? රෙපු නම් කුඩාන් එකිනෙක විවර අවසරාවකුදේ ද? තැක්කාවාස් දැනු යෝ මේ පෙර යෝ පිටරියක ශ්‍රී ලංකා විසා කාර්යාලයකින් රිසා ඉල්පුම් කර සිංහ ද? රෙපු නම්, රම ඉල්පුම්පත්‍රය එමෙන්ම දැන් පරිභිත සඳහාව යා ජ්‍යිතිඛදී පියුහුම විස්තර දක්වන්න : Whether permission to visit Sri Lanka or to extend stay in Sri Lanka has been refused previously and, if so, by whom and when or whether application has been made now or previously to any Sri Lanka visa office abroad ? If so, full particulars and position of such application :

14. ದೂರ ಪ್ರಮಿತಿಗೆ ಅಡುಗೆ ಹರಜನ್ ಇಲ್ಲಿ ಇದ್ದು { }  
Object of present visit ?

15. ශ්‍රී ලංකාවට පැමිණෙන මාරුගය හා ආසාරය  
Route and mode of travel to Sri Lanka

16. සැමිතිලේ විසාට අවශ්‍ය කාලයිනාව  
Period for which visit visa is required

17. (c) ඉලුම්මිකරු පිළිබඳ කොරසුරු ඇතුයි හැකි මූල්‍ය, අවශ්‍ය මූල්‍යවාන් විසු තැවත්තු සිරිත් සා පෙරණා පියවරට ගැනීම පදනා දැක්වා ඇති

(a) ඉංග්‍රීසියා සෙවකු සාම්පූහ්‍ය තැක්, ඉංග්‍රීසිකරුගේ රෙඛි වහා කිරීමු පුද්ගලයෙක් නම් හා පිහිටිය :  
 (b) Name and address of a responsible person in applicant's own country who can furnish information regarding applicant :

18. ශ්‍රී ලංකාවේ පුද්ගලයෙන් එව ඉංග්‍රීසරු කම් පැමිණ හෙතා එහා සේ ඉංග්‍රීසරුවේ උපයා ඇති විට තුළ මෙයින්?  
How much money will the applicant have with him or have available for himself on arrival in Sri Lanka?

19. මති ඉල්ලුම පිළිගැනීමට විනාශ යොමු  
Any other reason to urge in support of application

දැඟක යදහන් ප්‍රසාදයන් මිලේ දැනුවම් හා විවෘතයෙන් ප්‍රකාර සකස් බවයි, ශ්‍රී ලංකාවට පැමිණියෙන් පසු එකුදු පැහැඩාවෙන් නොයෙදෙන බවයි, ශ්‍රී ලංකාවේ රැකිලේ මෙ බලය ඇතා දේ සායනිමාව ඉක්මෙනිට පෙර ශ්‍රී ලංකාවේ මිටිවි යන බවයි මිශ්‍රයා ප්‍රාගාධ කරමි. ශ්‍රී ලංකාවේ මිටියදී මිලේ උපින්යෙහි කිහිපය් වෙනෙයුත් දැක්වායුත් එය විභාග, සොලුව ආකෘති හා විගණක පාලකට දැනුවම් ද මෙ නොයෙදෙන් වේමි.

I hereby declare that to the best of my knowledge and belief the foregoing statements are true, that I shall not engage myself in any employment, paid or unpaid, on arrival in Sri Lanka and that I shall leave Sri Lanka before the date of expiry of the period of my authorised stay in the Island. I also undertake to notify the Controller of Immigration and Emigration, Colombo, immediately any change of my address, while in Sri Lanka occurs.

ಧರ್ಮ

*Signature*

ଦିନାଂ  
*Date*

**Note.-**

- (1) An application for a visa must be made at least one month before the date of intended travel.
- (2) Fee for a visit visa is charged on a reciprocal basis. Holders of diplomatic or official passports will be granted or issued visas free of charge.
- (3) An applicant must submit two copies of his photograph 4.5 x 3.5 cm. for issue of visa.